



**ප්‍රධාන ලේකම් කාර්යාලය - දකුණු පළාත**  
**පිරතාන සේයලාංසර අලුවලකම - තෙන් මාකාණම**  
**CHIEF SECRETARY'S OFFICE - SOUTHERN PROVINCE**

මෙත් අංකය  
එනෑතු තිබූ  
My Ref.

බලීම් අංකය  
ඉනතු තිබූ  
Your Ref.

දිනය  
තික්ති  
Date  
2019.10.14

**ප්‍රධාන ලේකම් වකුලේ (මුදල) - 08/2019**

දකුණු පළාත් සහාවේ සියලුම  
ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් හා  
ගණන්දීමේ නිලධාරීන් වෙත,

**වාර්ෂික භාණ්ඩ සමික්ෂණය - 2019**

දකුණු පළාත් සහා මුදල් රීති සංග්‍රහයේ මුදල් රීති 76.2.5 වගන්තිය අනුව ගණන්දීමේ නිලධාරීන් විසින් පළාත් සහාව සතු වූ හෝ පළාත් සහාව හාරයේ පවත්නා මුදල්, භාණ්ඩ, උපකරණ හා වෙනත් වත්කම් සුරක්ෂිතව තබා ගැනීම සහ සංරක්ෂණය සඳහා ප්‍රමාණවත් තරම් සහ විධිමත් විධිවිධාන යොදනු ලබන බවට හා ඒවා වරින් වර සතෙකක්ෂණය කරනු ලබන බවටත්, ඒවා නිසියාකාරව බැහැර කරනු ලබන කළේනි එසේ බැහැර කිරීම නියමිත නියෝගවලට හා උපදෙස්වලට අනුකූලව කරනු ලබන බවත්, සැහීමට පත්විය යුතුය.

02. එංඩින්, මු.ඩ.476 හා මු.ඩ.477 අනුව, දකුණු පළාතේ සියලුම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් හා ගණන්දීමේ නිලධාරීන් විසින් තම අමාත්‍යාංශයට / දෙපාර්තමේන්තුවට අයත් සියලුම ම ආයතනවලට අදාළව වාර්ෂික භාණ්ඩ සමික්ෂණ කටයුතු සිදු කළ යුතුය. ඒ සඳහා ප්‍රමුඛතාවය දී පහත සඳහන් කාල රාමු 02 න් ඔහු අමාත්‍යාංශයට අදාළ කාල රාමුවට අනුකූලව 2019 වාර්ෂික භාණ්ඩ සමික්ෂණ ත්‍රියාවලිය සිදුකරන මෙන් කාරුණිකව දන්වමි.

**2.1. පළමුවන කාල රාමුව - පළාත් අමාත්‍යාංශයකට / පළාත් දෙපාර්තමේන්තුවකට / ආයතනයකට අදාළ  
භාණ්ඩ සමික්ෂණයට උපකාර්යාල අයන් තොවන විට.**

2.1.1 2019 දෙසැම්බර් 15 දිනට පෙර භාණ්ඩ සමික්ෂණ මණ්ඩල පත්කර අවසන් කිරීම.

2.1.2. 2020 ජනවාරි 15 දිනට පෙර භාණ්ඩ සමික්ෂණ කටයුතු සෞතිකව අවසන් කිරීම.

ප්‍රධාන ලේකම් පිරතාන සේයලාංසර Chief Secretary	091 2232343	කාර්යාලය කාර්යාලයම් Office	091 2234052 091 2226118	රුපෝල් පෙක්ස්	091 2246299	පිළුපුල් රාමාතු මින් මුණ්සල E-mail	chiefsec@slt.net.lk	බලීම් අංශය තී තොම් Web site	www.cs.sp.gov.lk
--	-------------	----------------------------------	----------------------------	------------------	-------------	--	---------------------	-----------------------------------	------------------

ප්‍රධාන ලේකම් කාර්යාලය, විශ්වාස් දුරකථන මාධ්‍ය, ගාලුර.

පිරතාන සේයලාංසර කාර්යාලයම්, එස්ස්-තමුරුදායාම මාවත්ත්තා, කාල්.

"මිනින්දෝගේ ① ට එන සහභාලනයක්"

- 2.1.3. 2020 ජනවාරි 29 දිනට පෙර හාන්ඩ සමික්ෂණ වාර්තාව ලබා ගැනීම.
- 2.1.4. 2020 පෙබරවාරි 17 දිනට පෙර ඉහත 2.1.3 හි සඳහන් හාන්ඩ සමික්ෂණ වාර්තාව පරිදි උග්‍රතා හා අනිරික්ත වාර්තා කිරීම හා ත්‍රියාමාර්ග ගැනීම.
- 2.1.5. 2020 පෙබරවාරි 26 දිනට පෙර පොදු 47 වාර්තාව අනුව විනාශ කළ යුතු හාන්ඩ සම්බන්ධයෙන් (D), අලුත්වැඩියා කළ යුතු හාන්ඩ සම්බන්ධයෙන් (R), විකිණිය යුතු හාන්ඩ සම්බන්ධයෙන් (S) හා වෙනත් රුපයේ ආයතනවලට පැවරිය හැකි හාන්ඩ සම්බන්ධයෙන් (T) සුදුසු පරිදි කටයුතු කිරීම.
- 2.1.6. 2020 මාර්තු 17 දිනට පෙර හාන්ඩ සමික්ෂණ වාර්තාව සහකාර විගණකාධිපති වෙත හා ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත යොමු කිරීම.
- 2.1.7. 2019 වර්ෂයට අදාළව වාර්ෂික හාන්ඩ සමික්ෂණය ඉහත 2.1.1 සිට 2.1.6 සඳහන් පරිදි නිම කර, අදාළ සමික්ෂණ වාර්තා සහකාර විගණකාධිපති වෙත යොමු කර ඒ බව 2020 මාර්තු 31 දිනට පෙර දකුණු පළාත් මූදල් අධ්‍යක්ෂ වෙත දැනුම් දීමට කටයුතු කිරීම.

**2.2. දෙවන කාල රාමුව - පළාත් අමාත්‍යාංශයකට/ පළාත් දෙපාර්තමේන්තුවකට/ ආයතනයකට අදාළ හාන්ඩ සමික්ෂණයට උපකාරියාල අයන් වන විට.**

- 2.2.1. 2019 දෙසැම්බර් 15 දිනට පෙර සමික්ෂණ මණ්ඩල පත්කර අවසන් කිරීම.
- 2.2.2. 2020 මාර්තු 15 දිනට පෙර හාන්ඩ සමික්ෂණ කටයුතු තොතිකව අවසන් කිරීම.
- 2.2.3. 2020 මාර්තු 31 දිනට පෙර හාන්ඩ සමික්ෂණ වාර්තාව ලබා ගැනීම.
- 2.2.4. 2020 අප්‍රේල් 15 දිනට පෙර ඉහත 2.2.3. හි සඳහන් හාන්ඩ සමික්ෂණ වාර්තාව පරිදි උග්‍රතා හා අනිරික්ත වාර්තා කිරීම හා ත්‍රියාමාර්ග ගැනීම.
- 2.2.5. 2020 අප්‍රේල් 30 දිනට පෙර පොදු 47 වාර්තාව අනුව විනාශ කළ යුතු හාන්ඩ සම්බන්ධයෙන් (D), අලුත්වැඩියා කළ යුතු හාන්ඩ සම්බන්ධයෙන් (R), විකිණිය යුතු හාන්ඩ සම්බන්ධයෙන් (S) හා වෙනත් රුපයේ ආයතනවලට පැවරිය හැකි හාන්ඩ සම්බන්ධයෙන් (T) සුදුසු පරිදි කටයුතු කිරීම.
- 2.2.6. 2020 ජූනි 15 දිනට පෙර හාන්ඩ සමික්ෂණ වාර්තාව සහකාර විගණකාධිපති වෙත හා ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත යොමු කිරීම.

2.2.7. 2019 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය ඉහත 2.2.1 සිට 2.2.6 සඳහන් පරිදි තිම කර අදාළ සමීක්ෂණ වාර්තා සහකාර විගණකාධිපති වෙත යොමු කර ඒ බව 2019 ජූනි 30 දිනට පෙර දකුණු පලාත් මුදල් අධ්‍යක්ෂ වෙත දැනුම් දීමට කටයුතු කිරීම.

03. සමහර පලාත් අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු / ආයතන විසින් පසුගිය වර්ෂ වෙනුවෙන් භාණ්ඩ සමීක්ෂණ කටයුතු නිවැරදිව කාල රාමුවට අනුකූලව සිදු කර නොමැති විමෙන් ඒ පිළිබඳව විගණන විමුදුම් ලැබේතින් පවතී. එබැවින් ඔබ අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු / ව්‍යවස්ථාපිත ආයතනයන්ට අයන් යම් ආයතනයක පසුගිය වර්ෂ වෙනුවෙන් භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදු කර නොමැති නම්, එම වර්ෂවල භාණ්ඩ සමීක්ෂණ කටයුතු ද ආවරණය වන පරිදි පවත්නා මුදල් වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ කටයුතු ඉහත 02 රේඛයේ සඳහන් කාල රාමුව තුළ අවසන් කිරීම මු.ඩී. 76.2.5 යටතේ ඔබගේ වගකීම වන බව ද සිහිපත් කරනු කැමත්තේ.

අං.සි.ද සොයියා,  
ප්‍රධාන ලේකම් ,  
දකුණු පලාත.

- පිටපත් - 1. සහකාර විගණකාධිපති - දකුණු පලාත - දැ.ග.ස  
2. අභාසන්තර විගණන අධ්‍යක්ෂ - දකුණු පලාත - දැ.ග.ස  
3. ගිණුම් භා ගෙවීම් අධ්‍යක්ෂ - දකුණු පලාත - දැ.ග.ස